

# tree talks

E.01  
**Rooted Histories**  
Gehan de Silva Wijeyeratne

- [00:05] මුණුග්‍ර උද්‍යාන සිය 75වැනි සංචාරක සමරන මොනොත හා සඛැඳුව Tree Talks පෝෂිකාස්ටී ප්‍රධාන විසින් උද්‍යානයෙහි වැඩි ඇති තුරුලතා සහ පරිසර පද්ධති පිළිබඳව ගවේෂණය කරයි. වර්ෂ 1948 දී ශ්‍රී ලංකාව නිදහස ලබාගැනීමට පෙර මිලදීගත්තා ලද මුණුග්‍ර, පේරේර බාවාගේ පළමු සහ දිගුකාලීන ම වාස්තු විද්‍යාත්මක ප්‍රයත්තය සි. මෙම සීවමාන ලේඛනාගාරයෙහි පටින සංකීර්ණතා අනාවරණය කිරීමට අප හා වික්වන්න.
- [00:33] Tree Talks ප්‍රධාන කෙරෙන කථා ආචාර්ය සියලු පිටපත්, පර්වතන සහ අතිරේක මාර්ගෝපදේශ To Lunuganga සහ Geoffrey Bawa යන වෙඩිඡ්‍රිවල් ලබාගත හැක. වීම පෝෂිකාස්ටීහි show notes වල එවා හා සඛැඳු ලින්කු දුක්වා ඇත.
- [00:48] මෙම කථා හරහා, පරිසරවේදියෙකු, ජායාරූප ශිල්පීයෙකු සහ ගුන්ල කර්තෘවරයෙකු වන ගෙනාන් ද සිල්වා විජයරත්න සමග ශ්‍රී ලංකාවේ වඩාත් පෙමාතුර තුරුලතා කිහිපයක සැගවුතු ඉතිහාසය සහ අන්තේක්ෂිත සංකුමණය්‍යෙම් ගවේෂණය කෙරේ.

[01:07] හෙබෝ, මම ගෙහාත්. ගෙහාන් ද සිල්වා විජයරත්න. මම හදුනේ වැඩුණේ ශ්‍රී ලංකාවේ, මම දැන් පදිංචි වෙලා ඉන්නේයි රැකියාව කරන්නේයි ලන්ඩින් වල, හැබැයි මම නිතර ශ්‍රී ලංකාවට විනවා සහ ඒ සම්බන්ධය පවත්වාගෙන යනවා මොකද මම මේ රටේ සංවාරය කරන්න බොහෝම කැමතියි, අනෙක මම නිතරම අලුත් පොතක් ලියනම්න් ඉන්නේ. ඉතින් අද මම ඉන්නේ ලුණුගේ උද්‍යානයේ. මම මේ උද්‍යානය වටා ඇත්තියි අතරේ, නිවර්තන රටවල්වල, නිවර්තන නගරවල සහ නිවර්තන උද්‍යානවල මිනිස් වර්ගයාගේ ඉතිහාසය ගැනත්, මිනිස්සු වික් තැනක ඉදන් තවත් තැනකට සංවාරය කළේ කොහොමද කියන වික ගැනත්, ඔවුන් තමන් සමඟ විශේෂයෙන් ගාකවර්ග රැගෙන ගිය හැටි ගැනත්, ඒ සියල්ල මුළුමණින් මත වාගේ ජාත්‍යන්තර මට්ටමේ ඉතිහාසයකට අයත් දෙයක් බවත් ඔබට දැනගන්න ලැබේවි. ඇත්තට ම දේශ්වල් විකිනෙකා හා සම්බන්ධ වී තිබෙන විදිය ඒවායින් පෙන්වා දෙනවා.

[01:56] පෙරේ බාවා යුරෝපීය ආහාසයන් ගණනාවක් ලුණුගේ උද්‍යානයට ගෙන ආ නමුත්, ඒවා (වාස්තුවිද්‍යා) මූලිකාංග මනාව වැපුදුගත් නිවර්තන ගඟ නිර්මාණ ශිල්ප ලක්ෂණවල වින විලාසයකට හැඩිගස්වන්න සමත්වුණා. ඔහු හඳුනගත්තා, සුප්‍රාග්‍රාමීය, වැසි, දුහුවිම් සහ අව්‍ය කියන සියල්ල ම නිවර්තන මුසුවේ ම කොටස් බව. දැන් මම ඉන්නේ නිවර්තන පොදු වැස්සක් ඇතුවදීමින්. හැබැයි මම ඒක සතුවින් විදිනවා. ගෙන නිර්මාණ ශිල්පය හඳුලා තියෙන්නේ, මේ මුලදුව්‍ය වික්ක ආරෝථ්‍යට ගිහින් සටන් කරනවට වඩා ඒවා මිතුණිව් වැපුදුගැනීමට යි. වාස්තුවිද්‍යාවත් වියින් බාහිර ලෝකයන් අතර මේ කියන අන්තර් සම්බන්ධයේ පැවත්මයි ඇත්තටම ඔහුට අවශ්‍ය වුණේ. මේ ලුණුගේ උද්‍යානයේ, නිවර්තන පාරුදීසයක් නිර්මාණය කරන්න වගේ ම, ඒ වෙනුවෙන් වියින් පිටතත් ඔහු දේවල් හැඩිගස්වා මුර්තිමත් කර තිබෙනවා. ඒක වික්තරා ආකාරයක පෝදුගලික පරිසර රක්ෂිතයක් සහ සැණුක නිවර්තන උද්‍යානයක් අතර දෙමුහුමක්. අවකාශයන් විළුමහනට විවෘතවීමත් ගෙන තුළ හැඟීමක් සහ ජලය හරහා (අදාළ පරිසර ද්‍රැඹන) නැරඹීමක් විතරක් නෙවෙයි, ඉවත තු ද්‍රැඹන පාවා දැඩි සේ නිවර්තන පරිසරයකට අදාළයි. ඔහුන මට ඇත ඉදාලා ඇතෙන්නවා බොහෝම මද ස්වර්යකින් නද දෙන, ශ්‍රී ලංකාවට ආවේණික කුඩා කොට්ටෙරුවක්ගේ හඩක්. ඒ වගේ ම වැට්ට විහාපැන්තෙන් රජ අල් නිස් මසුකුස්සාගේ (Grey-headed Fishing Eagle) කැසැමත්. මගේ වට්ටිවාව දිනා බලනකොට පේනවා, ගාක ගැන, ලෝකයේ ඒවාට උරුම තැන් ගැන ගාක අපිට සම්බන්ධ වන විදි ගැන සහ පිවිත පැවත්ම වෙනුවෙන් ඔවුන් විවෘත පාවිත්‍රී කරන විවිධ උපාය මාර්ග ගැන නිතන්න මේක නොදු තැනක් බව.

[03:35] මං දැන් ඉන්නේ, පහළ ගැලුරය (Lower Gallery) කියල හඳුන්වන තැන. නැත්තැන්ම්, Hen House විකට යාබදුව ඇති කියවීමේ කාමරයේ. මං මෙතැන වායිවෙනකොට, ඔයාලට පුත්වන් මෙතැන වික අයිනක ගැට්ටික වායිවෙන්න. ඒ වික්ක ම මිනිස් නිර්මිතයක් විදියට සැකසුව පොකුණ ගැන ඔයා සේදුසියෙන් බලාගෙන ඉන්න. ඒවායේ දිය මානෙල් මල් තියෙනවා. මේ අර්ථයෙන් ගත්තම මේක වසර මිලියන 400ක්, 500ක් ආපස්සට හැරි බැලීමක් වෙනවා. ඒ මොකද ඔයා ඉපරාණී ම ගාකයක් දිනා බලමින් ඉන්න නිසා. තුරුලතා ගැන දක්වන සම්බන්ධතාවය අනුව අපි ඉන්නේ කොතනද කියලා නිතනකොට, වික් අතකින් බලදේදි, අපි ඇත්තට ම පිවත්වීම වෙනුවෙන් ගාකවලින් චෙතුවන අපදුව්‍ය, පර්හේපනාය කරන සත්වයෝ. මොකද මීට අවුරුදු බැලියනයන් බැලියන භාගයන් අතර කාලයකට කළින්, පැවීවිය තිබුණේ ඇත්තටම පිවත්වීන්න බොහෝම අනිතකර තැනක් විදියට. ඒ වෙද්ද ඔක්සිජන් තිබුණේ නැහැ. විතකොට ඒ ඔක්සිජන් හදුන්නේ මොකකිනදා? ඒ ඔක්සිජන් සේරම හදුන්නා, ගාකවල ප්‍රහාසංස්ලේෂණ ක්‍රියාවලියෙන් බැහැරවන අපදුව්‍යවලිනුයි. ඒ අය ආලෝකයේ ගක්තිය වික්තැනකට අල්ලා විකතුකරගෙන, කාඛන්ඩියාක්සයිජ් උරාගෙන, ඔක්සිජන් මුදාහරනවා. ඉතිං, ගාක තමයි ක්ෂීරපායි සත්වයින්ට

පරිණාමය වෙන්න ඉඩකඩ සැලස්සුවේ. මොකද, ගහකොළ නැතිනම්, අපි දැන්නවා ඔක්සිජන් වගේ ම අපිත් පිටත්ව ඉන්න විකක් නැති බව.

- [04:52] පිටමාන දෙවිකෙනෙක් ඔයාට භෞයාගත්න ව්‍යවමනා නම්, ඊට පෑ ම දේ තමයි මට පෙනෙන මගේ වටපිටාවේ තියෙන මේ නැමදේම. ඒක විහෙම නෙවෙයි නම්, ඒ දෙවියා කැමති වේවි මේ සා එලක් නැති කාරණේකට, ආලෝකයේ බලයෙන් කුඩා අංශ සහ පොටෝන පරාගත්න, කාබන්සියොක්සයිඩ් වගේ පත්‍ර නැති වායු අරගෙන ඒක පිටි පටක බවට පත්කරන්න සහ මේ කාබනික ආරැක්කු ආකාරයේ වහලක් වැනි පෙනෙන ගස් සමුහයක් (organic cathedrals) ගොඩනාංවන්න. තුරුලතාවලට (සිය පැවත්ම) සාර්ථක කරගත්න විවිධ උපායමාර්ග තියෙනවා. පිටත්වෙන්න නම් ඔයාට තුස්මගත්න වෙනවා වගේ ම ආහාර ගත්තත් සිද්ධවෙනවා. විතකොට ගාක ආහාරයට ගත්තෙ මොනවද? වියාලා ඇත්තට ම 'හිරු අහරට ගත්තෙ' යි. වියාලාට ඉර ආහාරයට ගත්තයි ඕනෑම. ඒ කියන්නේ, මම උඩු වියන දක්වා වියාලට ඉහළට සස්වලා, වියාලට උපරිම මට්ටමට ම හිරු විෂිය ලැබෙන්න සම්බන්ධ ඕනෑම. ඒ තමයි පරිවහන්තිය ක්‍රියාවලීයට සහ පයික මතට පතිත කරවන්න වියාලා පාවිච්ච කරන හිරු විෂිය. මේ අවට බලනකාට ගාක අනුග මතය කරන කුමෝපායන් තුනක් අපිට අඩුතරමින් දැකගත්න පුළුවන්. වියින් පළුවෙනි වික මේක. දෙපෙත්තෙන් පටන් අරන් ඉහළට ම යත්ත පුළුවන් තරමට ගක්තියක් මට් ගාකයෙන් ම ලැබේලා තියෙනවා කියන සාධකය උඩු, පුංචී පැලෙළු ධීමින් පටන් අරන් හෙමින් හෙමින් වර්ධනය වෙන්න පටන් ගත්තනවා. විතකොට බීජපැලු ඉවත්වෙනවා සහ ඒක සෙසු ගාක වික්ක ඉහළට යාම පිළිබඳ තරගයක් වෙනවා. ඔයා සවිමත් ගාක කඩක් හෝ (ගහක අතු බෙදීමට පෙර ඇති) ගහේ පුදාන කඩ කොටසක්ව වැඩිලා, කෙළින් ම සංස්ක්ව ම ඉහළට යනවා. ඉන්නේ වැසි විනාඩුනතරයක නම්, අඩි 100ක් විතර ඉහළට වැඩෙන්න ඔයා උත්සාහ කරනවා. මොකද, විහෙම නැතිවුණුත්, ඔයාට ඉරවිෂිය ලබාගත්න බැරිවෙන නිසා. මොකද, ඔයාට (තමන්ගේ තැන ලබාගත්න අනෙක් ගස් වික්ක) තදුබදුවෙන්න සහ හෙවතුකට යටත්වෙන්න සිද්ධවෙන නිසා. ඉතින් මගේ අවට තියෙන මේ පුවක් ගහේ ඉදාලා කොස් ගහ දක්වාත්, රිළයට ඇත්ත වශයෙන් ම තණකොළ වර්ගයක් වන උණාස් දක්වාත්, ගොඩක් ගස් තියෙනවා ඒ කියන සම්මත කුමෝපායන් තියෙන. ඔයාලට ජේනවා වියාලා කෙළින් ම ඉහළට යන බව. හැබැයි නැම ගහකට ම ඒ දේ කරන්න ව්‍යවමනා නැහැ. යටත්ත පහසුකම් වෙනුවෙන් තමන් ආයෝජනය කරනවා වෙනුවට, ඒ වෙනුවෙන් ආයෝජනය කළ කෙනෙක්ගේ කර පිටින් යන, තමන්ගේ (පැවත්ම වෙනුවෙන් සටන් කිරීමේ) තවත් කුමෝපායක් වන වැල් වර්ගත් ඔයාට දැකින්න ලැබේවි. ඒ නිසා, ඔයා ගහේ කඩ දිගේ උඩිට නගින්න, ඒක තවත් උපාය මාර්ගයක්. නමුත් ඒ කොහොම වූනාත් ආයෝමන් ඔයා ඉහළට යත්තයි. ඉන්නේ තියෙනවා සහ බැවු ගිරවූ අරගෙන යනවා කියලා තිතන්න පුළුවන්. ඔවුන් වසුරු හෙපුද්දී ඒ බිජ ගැලැවී පිටතට පැමිණෙනවා. ඉතින් වියාලා මට වඩා අඩි කිහිපයක් දුරින්, මැද මට්ටමේ කොහො හරි තැනකදි අපිශාක වගේ ම සම්පූර්ණ ලෙසින් සියලුම පටන්ගත්නවා. මම ඉහළ බැලුවාත් මට තව අපිශාක බොහෝමයක් දැකගත්න පුළුවන්. ඒ අය ඉන්නේ ඉර ඉන්න තැනක. වියාලා දිගට ම විතන ලැගුම් ගනීවි. ඒ අය එලඟායි විදියට ගස මත පිටත්වෙනවා. ඉතින් වික ගාකයක් තියෙනවා තවත් ගාකයකට අධාරකයක් වන. සමහරවිට පාසි, අක්මාගාක (liverworts), දියසේවල වර්ගයේ පැලැස් (bryophytes) සහ ඔය වගේ තවත් බොහෝමයක් ගාක වර්ග තියෙනවා. හැම ගහක් ම ඉන්පස්සේ තමන්ට ම සොඛාවික පර්සර පද්ධතියක් බවට පත්වෙනවා.

- [08:14] අවට තියෙන ගස්වලින් මට දැකින්න ලැබෙන විකක් තමයි මේ කොස් ගස. ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් ගහක්. කොස් ලිය ඇත්තටම හොඳයි, දැවයේ දැකිබව සහ පැහැද තිසා කොස් ලිය මිනිස්සු මිලකරනවා. ඒත්, මගේ අවධානය වෙන අතකට ගියේ, ශ්‍රී ලංකාවට ආවේණික හරිත පරෝච්‍යෙකුගේ හොවන් ශ්‍රී ලංකා බට ගොයෙකුගේ (Sri Lankan Green Pigeon) හඩ අභින් අභුණු හින්දයි. මට පොඩිඩකට ඉඩිදෙන්න. මම මේ දැකිමින් ඉන්නේ, මානාතුඩු මැදි පිළිහුඩුවෙක් (Stork-billed Kingfisher) වේගයෙන් පොකුණට කිදුඩහින හැරියි. මේක හරි ම ලස්සන දෙයක්. මං කිවිවේ ඔය ගස් ගැන කතාකරන්න උත්සාහ කරකර ඉදෑදී, වෙනත් දේවල්වලින් ඔයාගේ අවධානය බිඳෙන විදිය.
- [08:55] අපිට පේනවා මෙහේ බිලිං ගස් කිහිපයක් තියෙනවා. මට හොඳවම විශ්වාසයි හැම ලාංකිකයෙක් ම දිවුරාවි, මේවා දේශීය ගාක කියලා. හැබැයි ඇත්ත මේකයි. මේවා බොහෝදුරට ඉන්දුනීසියානු මලකස් දූපත්වලිනුයි සම්භවය වුණේ. ලාංකිකයන්ට මේක විශ්වාස කරන වික අමාරු වේවි. මොකද, මේ ගොඩක්දෙනෙක්ට ඉස්කේක්ලේ ගිහින් පළතුරු වෙපෙන්දාගෙන් බිලිං මිලදිගත්ත සුන්දර මතක තියෙනවා කියලා මම හිතනවා. ඔයාලා වික කන්නේ අමුවෙන් නැත්තම් මිරස් වික්ක. වික සැර දැනවන කෙටි ආහාරයක් වර්ගයේ දෙයක්. හරිම ආම්ලිකයි. ගහ ඉතා ම ලස්සනයි. ඔයාට දැකින්න පුලුවන් ඒවායේ පිහාවුවක වගේ දෙපැත්තට විහිදුණු කොළ. පර්ත්‍රාංග ගාක වගේ. දැකින්න බොහෝම ප්‍රසන්න පෙනුමක් තියෙන්නේ. වික තරමක් කුඩා – උස (ලසට සරිලන කළක් සහිත)ගසක්.
- [09:46] මගේ අවධානේ වෙන අතකට ගියේ, මානාතුඩු මැදි පිළිහුඩුවාගේ සඳේදේ අභුණු හින්දා. ඒ තමා ශ්‍රී ලංකාවෙන් හමුවනු විකාල ම පිළිහුඩුවා. බාවා මේ විස්මයරනක තෙත්ඩීම් වාසන්තුම් තිරුමාණය කරලා තියෙන්නේ, පොකුණු, කොරටු, (පොදු ධිම්) වගේ වික්තරා විදියට කුමුද විදිය දේවල්වලින්. ඒවගේ ම, ඔයාට පෙන්වී වැව ආසන්නයේ ඇති සැබැස ම වගුරු ධිම්. මේ කුරැලු ගායනයට කොළ කොට්ටේරුවෙකුත් විකතුවෙලා. හදිස්සියේ ම, කුරැලු ජීවිතය ග්‍රුවනමය වර්ණාවලියකට අවත්ත්‍රාවෙලා. මම ආයේ බිලිං ගහ ගාටට වින්නම්. ලතින් භාෂාවෙන් බිලිං ගහ හඳුන්වන්නේ, *Averrhoa bilimbi* ලෙසින්. ඒ නමේ කියුවෙන *Avarosa* ඇත්තටම අරාඩි දාර්ශනිකයෙක්. අරාඩි පාතිකයෙකුට ගෞරයක් විදියට පවතින, ඉන්දුනීසියාවේ මලකස්වලින් ආව, ගහක් අපිට මෙහේ තියෙනවා. මලකස් ඇත්තටම ‘කුල් බඩු දූපත්’ විදියට බොහෝම ප්‍රසිද්ධ වෙලා තිබුණු දූපත් සම්භයක්. ඒ වගේම, යුරෝපීය නාවිකයන් ඒ වෙනුවෙන් සටන් කළ තිසා බොහෝම අම්හිර සහ කුවික ඉතිහාසයක් විකට තියෙන්නේ. අපි ඉන්නෙන් බවතිර වෙරළ තීරයේ වික්තරා විදියකින් ගාල්ලට ආසන්න, ආයෙමත් නාවික සම්බන්ධතා තියෙන ප්‍රදේශයක. ගාල්ල කියන්නේ, 1500 දී අන්මිඛියකින් පෘතුගීසින් සහ ඉන්පස්සේ ලන්දේසින් ආව තැන. කොහොමවුණුන් මේ මිනිස්සු පරක්කු වෙලා ආව අය. මොකද, අපිට විතකොට තිරිය වින නාවික සේන්පතියෙකු වුණු සෙන්. ඒමොකද මෙතන තමයි වින නාවික බලඅඟන් ඇවිත් වියාලාගේ නාවික යාතා නැංගරුම්ලා නවත්තලා තිබුණු තැන. අපි ඉන්නේ, නැගෙනහිර ඉදාලා බවතිර දැක්වා ගමන්කරන වෙපුද මාරුගයක මැද තැනක තිසා, වානිජ අවධානයයි යුධමය අවධානයයි කියන දෙක ම අපිට ලබුණු වික පුදුමයක් නෙවේ.
- [11:48] අපිට පේනවා උස්සන මැහෝගනී ගස් කිපයක්. මම දැන්නේ නැහැ මේවා කොට්ඨර පරණද කියලා. මම අනුමාන කරනවා විවා අවුරුදු 20-30ක් වෙන්න පුලුවන් කියලා. මැහෝගනී ඉතා ම හොඳ දැකි නිව්‍යතන දැව විරෝගයක් තිසා, ලෝකය පුරා ම පුලුල්ව ව්‍යාප්ත වන ලෙස වගාකරලා තියෙනවා. ඇත්තටම මේ ගහ මධ්‍යම ඇමරිකාවේ සහ බවතිර ඉන්දීය කොඳුවී දූපත්වලින් සම්භවය වෙන්නේ. *Swietenia mahogani* කියන නම හරිම සිත්ගන්නාසුලු විකක්, මොකද විකට

ලන්දේසි බලපෑමක් තිබෙන නිසා. *Swietenia* කියන කොටස ලන්දේසි උද්ඒතිත විද්‍යාඥයෙකුට ගෝරවයක් ලෙස යෙදු නමක් සහ *mahogany* කියන්නේ දේශීය නමක්. මේ වගේ වටිනා දෙයකට, වික්තරා ඔලමාටිටල විදියේ ලන්දේසි සම්බන්ධයක් තියෙන වික ගැපපෙනවා. මොකද, ශ්‍රී ලංකාව යටත්වීපිතයක් බවට පත්කළ යුරෝපීය නාඩික බලකේන්දු අතරින් ලන්දේසින් වික් පිරසක්. සිංහල වාශ්මාලාවේ අපිට තියෙනවා ලන්දේසින්ගෙන් අරගත්තු ගොඩක් වවන. කෙසේල් ගහට විභාජින් මෙහෙම ලන්දේසින්ට සම්බන්ධතා තියෙන ගස් තියෙන වික හොඳයි. ඒ මොකද කියනවා නම්, අපිට තියෙනවා ලන්දේසින්ගෙන් ආව, කෙහෙල් කොලේ බත් (lamprais) කියලා බත් භා සම්බන්ධ කැමක්. අපි ඒ බත ඔතන්හේ මොකකදා? අපි ඒ බත ලස්සන, ස්වාභාවිකව ම පහසුවෙන් දිරායන, තිරසාර අසුරුණුම් ආකාරයක් වන කෙහෙල් කොලේ ඔතනවා.

- [13:07] මේකය පුරා මේ *Genus Musa* වර්ගයේ(කෙසේල් ගස අයත්වන ගාක ප්‍රහේදයේ නම) විශේෂ 80ක් පමණා තිබෙනවා. ඒ වර්ගයේ සේරම පලතුරු ආකාරයට ගන්න සුදුසු ඒවා නෙමෙයි. ඒවගේ ම, ඒවා පැහැදිලි ලෙස ම, පරම්පරා ගණනාවක්, අවුරුදු සිය ගණනක් තිස්සේ, දැන් අපි පලතුරු විදියට දන්න ප්‍රහේද දක්වා වින්න අනුගත වෙලා නවීකරණය වෙලා තියෙනවා. ඒක බොහෝම ආසානිතෙන ගාකයක්. මොකද, මල් පිපුණාට පස්සෙ, කද මැරෙනවා. හැඩැයි, පොලුව යටින් රසිසේම් ගාක අංකුර (rhizomes) මතුවෙනවා. ඉතින් ඒක වික්තරා විදියකින් මරණය ගැන හොඳන්න ගාකයකට සමානයි. මොකද, ඒක රළුගට වින පරම්පරාවලට වැඩෙන්න ඉඩෙන, වියාගේ ම රසිසේම හරහායි ජ්වත්වෙන්නේ.
- [13:49] මගේ වටෝට තියෙන තවත් දේවල් මොනවද කියලා වටපිටාව දිහා බැලුවාත්, නුරුපුරුදු සහ නැමතැනක ම වාගේ තියෙන *Mangifera indica* නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අමුගසක් තියෙනවා දකින්න පුළුවන්. දැන් මෙක ඇත්තටම, හරි ආසානිතෙන *Anacardiaceae* කියන පවුලෙයි ඉන්නේ, කසු ගහත් ඉන්නේ මේ පවුලේ. ඒ ගස්වල තියෙන පොදු උක්ෂණය තමයි, ඒ හැමෝට ම තියෙනවා මේ කිරී පාට යුතු. අරමිය වගේ ගස්වල තියෙන ඒ කිරී විසවෙන්න් පුළුවන්. සියාට මෙතන දකින්න ලැබෙන අමු ගහ, බොහෝසුරට වික්තරා මොහොතක දි ව්‍ය පැලුෂේරියකින් සම්හවය වූ ගහක් වෙන්න පුළුවන්. නමුත් මේවද්දි, විය උද්‍යාන ගාක ප්‍රහේදයක්. මේ වගේ ම තව උද්‍යාන ගාක විශේෂ තියෙනවා. හැඩැයි ශ්‍රී ලංකාවේ දේශීය අමු ගසුත් තියෙනවා. ඉතින්, වල් අමු (*Mangifera zeylanica*) කියන්නේ වැසි වනාන්තරවල හැදෙන ගහක්. සියා මේ දිහා බැලුවාත් ඕයාට පෙන්වී වැසි වනාන්තරයක සහජ ගුණයෙන් උරුම උක්ෂණ. සියාට දකින්න ලැබෙනවා, මේ අමු ගහට තියෙනවා අතු බෙදෙන හරියට වෙනකම් සංපුවම ඉහළට ගිය උස කදක්. වියා උත්සාහ කරනවා අහසට ම යන්න. ඒක තමයි වැසි වනාන්තරවල ගස් සාමාන්‍යයෙන් කරන්නේ.
- [14:51] අමු ගහට විභාජින්, කදුරු ගහ නමින් හඳුන්වන ගහක් දකින්න පුළුවන්. අමු ගහ වගේ ආකාරයට ගන්න පුළුවන් පලතුරක් නෙමෙ කදුරු. මේ ගහ ගැන තියෙන්නේ හොඳ ආරංචියක් නම් නෙමෙයි. සියා මේ ගහේ පලතුර කැවොත්, ඒක විෂවේවී, සියා හොඳවල අසනීප වේවි.
- [15:08] වැවේ ඉවුරේ, ගස් ගොඩක් තියෙන බව මට පේනවා. *Cerbera* ගස් නැත්නම් *Cerbera odollam* නමින් හඳුන්වන ගාකයක් තියෙනවා. මේවා, භාත්පසින් ජලය සහිත වශුරුධීම් ආණ්ඩ පරිසර පද්ධතිවල නමුවෙන, ආවෙනික ලාක්ෂණික ගුණ බොහෝමයක් තියෙන, කුඩා උස (ශ්‍රීලංකා උසාන්තරයන කද ප්‍රමාණයක් ඇති)ගස්. මේ ගස්වලත් පලතුරු විසයි. හැඩැයි මෙක දේශීය ගාකයක් හින්දා, ලංකාවේ සත්තු සහ කුරුල්ලෙරා මේවා ආකාරයට ගන්න හැඩැගෙනිලා ඉන්නේ. ඒ වගේම, මෙතන ගුවන ද්‍රේශනත් හරිම ආකර්ෂණීයයි. මම අදහස් කලේ, මේ දැන් (ඉන්දියානු) ඉරි ලේනෙක්

(Palm Squirrel) නාඛ කරනවා ඇතෙනවා. ප්‍රංශී, ලෝටන්ගේ සුරික්කා (Loten's Sunbird) වගේ කුරැල්ලෙක් මට ඉහලින් පියුණාගෙන ගනවා. අපිට උඩින් පියාසර කරන්නේ, ලංකාවට ආවේණික පක්ෂී විශේෂයක් වන ශ්‍රී ලංකා ගිරා මලින්තා (Sri Lanka Hanging-Parrots). ශ්‍රී ලංකා හරත අධිරාජ්‍ය පරෙවියා හෙවත් තීල මහ ගොයා (Sri Lanka Green Pigeons) නද කරන හඩිත්, තවත් ආවේණික පක්ෂීයෙක් වන පින් කොට්ටෙටිර (Small Barbet) පෝඩ්වක් යුත ගියක් ගෙන හඩිත් අපිට මෙතනදී අහන්න පුව්වන්. වරක් ඔයා තීරණය කළාත් තියමිත ස්ථානයක ගස් තීව්වන්න, ඉන්පස්සේ ඔයාට පෙන්වී සත්තු සහ විශේෂයෙන් කුරැල්ලන් එවායේ වාසස්ථාන පිහිටුවාගන්න හැරී.

- [16:25] දැන් මං අවන්හල් සහිත පුද්ගලයට ඇවේදින ගමන් ඉන්නේ. මෙතන තියෙන වික් සංස්කෘත්මක ගහක් වෙන්නේ අරලියා ගසයි (Frangipani tree). මට තේරෙන විදියට බාවා ගස් දෙකක් විකතුකරුලා, එවායේ අනුමත පිටතට විනිදාලා රීටපස්සේ අහස ඉහලින් සිටින සේ මේ ලස්සන ගෝලාකාර වියනක් වගේ හැඩයක් ලැබෙන විදියට එවා හැඩගස්වලා තියෙනවා. අරලියා ගස්, ඇත්තටම දේශීය ගස් වර්ගයක් නෙමේ, විහෙම වුණත්, එවා පන්සල්වල බොහෝම සුලහ සහ සම්මත ලක්ෂණයක්. ඒ මොකද, මේ අමෙනාර සුවදාවත් මල් හරිම ජනප්‍රියයි පන්සල්වල මල් පූජාවලට. අරලියා ගහ ඇත්තටවුයෙන් ම, මධ්‍ය ඇමරිකාවෙන් ආවේ. ලතින් නම වෙන්නේ, Plumeria. මෙතන තියෙනවා Plumeria Obtusa හෝ Plumeria rubra, රතු අරලියා මල්. Plumeria නම ඇත්තෙන්ම ප්‍රංශ උද්ඒක්ද විද්‍යාඥයෙකුට ගොරවියක් වෙනුවෙන් භාවිත කළ නමක්. ඔයාට දැකින්න ලැබේවි, මේ දේවල් කොතරම් ජාත්‍යන්තර (වශයෙන් බැඳිලා ද) කියලා.
- [17:25] මම තනුපියලි පිරුණු උයන්ඩීම හරහා අවන්හලෙන් ඉවතට ඇස්සේ අරන් ගිහින් වැවේ වතුර දිනා බලද්දී, විහි පිරිලා තියෙනවා මේ Dillenia ගස්. මේ ගහට Dillenia කියන නම තියලා තියෙන්නේ, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උද්ඒක් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්ට ගොරවියක් වශයෙන්. ඉතින් ඔයාට පෙන්වී, ඔයා තිවර්තන උද්‍යානයක හිටගෙන ඉන්නකාට එක ශ්‍රී ලංකාව ද, මැලේෂීයානු අරධද්වීපය ද නැත්තම් මධ්‍යම ඇමරිකාව ද, ඔයා කාගේ කුවුද කොහොද කියන වික මේවනවිත් ලේක මට්ටමේ දෙයක් බව. ඔයා දැන්නවා ඇත්ත වශයෙන් ම ගස් අපි වීන්නත් කලින් ඉදාලා මෙහෙ තිබුණු බව. හැබැයි, 15 වන සියවසේ විතර ඉදාලා අද වෙනක්ට ම පැවතුණු ඒ ගෙවීම්තායේ අරුම පුදුම කාල පර්විපේද්‍යයට ඒ අය ගරුකරනවා.
- [18:12] මට තවත් ගහක් පේනවා, ඒ Mesua ferrea ගාකය. මේ ලංකාවේ බිහුවට සිටුවනු බඩන නා ගසයි. ඒ ගහේ හොඳ දැව තියෙනවා. අමෙනාර සුදු පාට මල් තියෙනවා. ගහේ කොළ ලස්සන රතු පාටකට හැරෙනවා. ඒනිසා මේ වගේ සුන්දර තිවර්තන උද්‍යානයක් වෙනුවෙන් අමෙනාරත්නය විදියක් හැරීයට වගේ ම මේ වගේ දේශීය දෙයක් දැකින්න ලැබෙන වික සතුරක්.
- [18:48] මම මේ Field of Jars පුද්ගලයේ තියෙන තොර ගහ දිනාට යන්නත් මේ තල් ගහ දිනා බලන්න ටිකකට නැවතුණු. දැන් මේ මාල් වැළිග(හැඩයේ කොළ තියෙන) තල් ගහ දිනා බලමින් ඉන්නේ. ඔයාට පෙන්වී ඇයි මේකට මාල් වැළිග (Fish-tail) තල් කියලා කියන්නේ කියලා, මොකද ඒ පත්‍රිකා බෙඳිලා තියෙන්නේ මාල්වෙක්ගේ වැළිගයක් වගේ. අපි මුලින් ම තල් ගැන කතාකරමු. තල් පවුල, Areceaceae කියන්නේ හරිම වැදුගත් ගාක පවුලක්. එක ලේක වාණිජ වශයෙන් වැදුගත් ම ගාක පවුලක්. හැමතෙනක ම වගේ දැකින්න තියෙන පොල්ගහ කියන්නේ වියින් විකක්. පොල් ගන (coconut palm) වගේ දෙයක් විකක් අපිට තියෙන සම්බන්ධය හින්දා, මෙක වැල් සහිත වෙරළක හැදෙන ගහක් වෙන්න ඔයා කියලා ඔයා තීතනවා ඇති. හැබැයි තල් ගස් ඇත්තටම වියාලගේ උපරිම විවිධත්වයට ප්‍රාග වෙන්නේ වැසිවනාන්තරවලදියි. නිසැකවම වියින් විකක් වුණු

මාල් විෂිග තල් ගස්වලට වැසිවනාන්තරවල නිමිනහුම්වල වැවෙන්න ස්වයං-ධීජ තියෙන බව ඔයාට දැනගෙන්න ලැබේවි. කිතුල් ගහට (Kithul Palm) වාණිජ වට්නාකමක් තියෙනවා, මොකද මිනිස්සු එශේන් කිතුල් භකුරු හඳුන තිසා. මේ සුවිශේෂ තල් ගහ බොහෝම සුන්දර ගහක්. එකට වික්තරා අරුමෙෂ්සම් පෙනුමක් තියෙනවා සහ ඒවා උයන්වූ සම්බන්ධ හේතු මත බහුලව වගාකර තියෙනවා. එක කුඩා සුන්දර ගහක්. තෙතමනය සහිත පහත්ධීම්වල ඔයා ඉන්න බවට හැඟීමක් විය ලබාදෙනවා. ඒ ගස් පත්‍රවල හැඩ වික්ක වික්තරා වාස්තුවේදානත්මක හැඩයක් ගහට තියෙනවා. වාණිජ වගයෙන් ප්‍රයෝගනවත්. ඔයාගේ උදානයේ තියාගන්න හැම අතින් ම සුදුසු බහුවිධ ප්‍රයෝගන සහිත සුපිරි ගාකයක්.

- [20:37] තල් පවුලේ ගාක ගැන මම ලියලා තියෙන *A Naturalist Guide to the Trees of Sri Lanka* ('ශ්‍රී ලංකාවේ තුරුවලේ සඳහා පරිසරවේදියෙකුගේ මාරුගෝපදේශයක්') කියන පොතේ සඳහන් වෙන යමක් මට කියවන්න අවශ්‍ය යි. මේ පොතේ මෙහෙම සඳහන් වෙනවා, 'තල් පවුලේ ගස්, විවෘත බීජක ගාක (angiosperm) කිහිපයක් සකසයි. උදාහරණයක් ලෙස මල් පිපෙන ගාකය, *coco de mer* නම් තල් වර්ගයට අයත් ගාකය කිමෝ 30ක් බර විශාලතම විවෘත බීජක (angiosperm) පළතුරයි. දිග ම කදුන් ඇත්තේ *Calamus manan* නම් ගාකයට යි. ඒ ගස් කදුට මේර් 200ක් දක්වා ඉහළකට ප්‍රාග්ධන හැකියි.' ඒ ගාකය ලංකාවේ අපිට නැහැ. හැඩැයි අපිට ඇත්තටම *Calamus plants* ගාකය තියෙනවා, ඔයා සිංහරාජ රක්ෂිත වනාන්තරයට ගියෙන් දකින්න ලැබේවි. ආයෙමත් කියවන්න ගමු, 'ලෝකයේ විශාලතම ප්‍ර්‍රූථිප මංජරය ඇත්තේ *Corypha umbraculifera* ගාකයටය. මේර හතුහමාරක් දක්වා දික් වන විනි මල් මිලියන 10ක් පමණ පිපෙයි.' ඒ ගැන හිතන්නකා. මල් මිලියන 10ක් තියෙන වික ප්‍ර්‍රූථිප මංජරයක්. ඉතින් මේ තල් කියන්නේ ඇත්තටම අපුරු ගාක පවුලක්.
- [21:40] මට පිටිපසක්සන් කළ ව්‍යුරෝ රංචුවක් (Purple-faced Leaf Monkeys) ගස් අස්සන් වේගයෙන් පැන පැන යමින් ඉන්නවා. මොයා විශේෂ ව්‍යුරෝක් මොකද, මොයා ශ්‍රී ලංකාවට ආවේණිකයි. ලංකාව හැර ලේඛෙ වෙන කොහොවන් මොයාලා හොයාගන්න නැහැ. ඒ අය දකුණු දික්බාගෙන් ආව සත්තු කොට්ඨාසයක් වගයි පේන්න තියෙන්නේ. ඒ අයගේ පිටෙ තියෙනවා ලොකු අම් පැහැ පැල්ලමක්. හරියට වියාලා සුදු පාට කළුසමක් ඇඳුලා වගේ.
- [22:05] කොස් ගහ ආහාර ප්‍රහවයක් විදියට කොයිතරම් වැදගත්ද කියනවා නම්, ඒ ගස් විට්නා දැව අරගන්න කොස්ගස් කපන්න බැහැයි කියලා ශ්‍රී ලංකා රජය තියෝගයක් නිකුත් කළා. ඒ අයි? මොකද ඒ දුප්පත්කම තුරන් කිරීමේ පියවරක් තිසා. කොස් ගහකට ප්‍රාථමික අවුරුදු 30 ඉඳුලා අවුරුදු 40 වෙනකම් කාලයක් එලදාව දෙන්න. ලංකාවේ මිනිස්සු හිතනවා ඇති මේක ලංකාවට ආවේණික ගාකයක් කියලා. මොකද, ඒ අයට ඒ තරමට පුරුදු තිසා. ඒ මොකද, කොස් ගෙවී තුම කිහිපයකට ම භාවිත කරන තිසා. ඔයාට ප්‍රාථමික නාංසමය පළතුරක් විදියට එක අමුවෙන් කහ්න. කොස්ගහ ලංකාවෙන් පැවත වින ගාකයක් නෙමේ. එක බොහෝදුරට, ගිනිකොනාදිග ආසියාවේ කොතැනක හර ප්‍රහවය වූ ගහක්. ඊට නැකම් කියන අනෙක් ගාක වර්ග වන, දෙල් වින්නේ මැලේසියාවෙන් සහ ඉන්පස්ස ලේඛෙ ඒ රට ආණිත කළාපයෙන්. කොස්ගස ලංකාවට ආවේණික ගහක් නොවන බවට දෙන්න ප්‍රාථමික ඉගියක් තමයි, වැනි වනාන්තරයක හැදෙන ගහක පෙනුම. ඒ හැඟීම තියෙන ගහක් වුණාත්, මිනිස් ජනාවාසයක් නොතිබුණා නම්, ඔයාට කවදාවත් ඒ ගහ දේශීය වනාන්තරවල හොයාගන්න වෙන්නේ නැහැයි කියන කාරණය.
- [23:18] මේ ගහ ආයෙමත් වෙනත් තැනකින් මෙහි අරගෙන ආව, පසුව ස්වහාවේකරණය වුණු ගහක්. ඒ ගහ දේශීය ක්ශේගුයේ කොටසක් විදියට බොහෝලෙස ම වැළඳගෙන තියෙන බව ඔයා දන්නවා.

ශේවගේම, කළු වෙළුරා ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වෙනවා, කොස්ගේඩි මෙහෙට අරගෙන ආච වික ගැන, මොකද ඒක බොහෝම හයියවචවන ආහාරයක්. කොළඹ වගේ නාගරික පුදේශවල තමන්ගේ වාසස්ථාන කුමයෙන් අඩවිමෙන් යෛදී, කැලුණ වෙළුරෝ තාමත් මේ පෙදෙස්වල හැසිරෙන්න බලපාන වික ජේතුවක් තමයි, මේ පැරණි කොස් ගස් තවම තිබේම. අවාසනාවට වගේ, මේ කළු වෙළුරෝ මිනිස්සුදි අතර ඇතිවෙන ගැටලු කිහිපයක් ම තියෙනවා. ඒවායින් විකක් තමයි මේ කොස්ග සේ. ඒවා පත්‍ර ඇති මායිම් සලකුණු කරන්නේ. මිනිස්සු ඉඩමක් මළදීගත්තාම මොකද කරන්නේ? වියාලට වුවමනා වෙනවා, තාප්පයක් බැඳුලා තමන්ගේ මායිම ලකුණුකරන්න. ඉතින් වියාලාට කොස් ගහ කපන්න අවසර ලැබූතොත් වියාලා වැට්මායිම විදියට තිබූණු කොස් ගස් කපාදානවා. ඒ අය මේ විශාල වැට් හැඳවා. ඒ කියන්නේ, කළු වෙළුරාටත්, කොස් ගස් වගේ දේවල් මත ඡ්‍රවිතය රැඳෙන, යැපෙන තව ගොඩක් දේශීය කුරුල්ලන්ට සහ කෘෂිකීම් ආහාරයක් ලැබෙන්නේ නැති බවයි.

- [24:31] වාස්තු විද්‍යාඥයින් නිර්මාණ කරන්නේ කැලේ සත්තු විකක් ගැටුම් අඩු කරන්න නෙමෙයි. අපි ඉන්න තැන්, අපි වටා තියෙන පරිසරය සහ ඉන්න සත්තු කියන මේවා බඳා වැපදුගෙන, කළකේලාභල නිර්මාණය වනවිදියකට නැතිව, ගැටුම් සමනය වන හැරියට වාස්තුවිද්‍යාඥයින් ඔවුන්ගේ සැලසුම් සැකසිය යුතුයි. කළු වෙළුරා දේශීය, ලංකාවට ආවේණික සහ දැන් හු දුරුණයේ කොටසක් විතරක් තෙමේ සංස්කෘතියේන් කොටසක් වන මෙළුම් විදෙස් කාකයකින් වාසි ඔබනවා. මොකද, සුපවේදය පැන්තට බරව තිතුවාත් ඔයාත් දැන්න විදියට, බොහෝ ලාංකිකයන්ට, කොස් ව්‍යාංජනයකට වඩා ලාංකේය වන වෙන දෙයක් තියෙන්න විදියක් නැහැ.
- [25:18] දැන් මම ලුණුගග උද්‍යානයේ Field of Jars කියන පැන්තට ඇවිත් ඉන්නේ. මගේ පසුඩීමේ ඉදෑන්, ආවේණික පක්ෂීයෙකු වන ශ්‍රී ලංකා මහ රත් කශරලා (Sri Lanka Flameback) නද දෙනවා. ඒවාගේ ම පහතරට තෙත්ධීම් ආණ්ඩිත්ව වැවෙන ගස් ගණනාවක් මායිම්ව සිටන විදියට සුන්දර අඩහද නැඩැති පොකුණක් මෙහි තියෙනවා. Dillenia කාක කිහිපයක්, Cerbera කිහිපයක්, වැටකේයා (Screw Pine) ගහක්, මාලුවලිග තල් ගහක් (Fishtail Palm), පුවක් (Betelnut Palm) ගහක් ඔයාට දැකින්න පුලුවන්. අවසාන වශයෙන්, මම මේ දැන් බැලාගෙන ඉන්නේ, නොර ගහක් (Dipterocarpus zeylanicus) දිනා. මේවා තමා නිවර්තන ක්‍රාපයේ වනාන්තරවල යෝධයෝ. පෙරේරෝ රසායන ද්‍රව්‍යය (බොරතේල් හෝ හුම් වායුවෙන් බ්‍රාගන්නා ද්‍රව්‍යයක්) නොගාගන්න කළුන්, 1970 ගණන්වල මැලේෂීයාවේ ආර්ථිකය ගොඩනැගුව වනාන්තර යෝධයෙන් මේ අයයි. ඒනිසා වනවාසීන් නැත්නම් වන ආරක්ෂක නිලධාරීන් මේ ගස්වලට ආදරේ. මොකද, වියාලා හරිම දැකියි සහ අඩි 100ක් හෝ ඊට වැඩි උසකට හෝ අතු බෙදෙන්නේ නැතිව ම කද පමණක් අහස දක්වා ප්‍රාග්‍රාමීය තරමට උස යන නිසා. වියාලාට තියෙනවා දිගු දැව කැබලුවලට ඉරන්න බොහෝම පහසු, (පොලෝ මට්ටමේ සිට ඉහළට නැගුණු අතු නොබෙදුණු කද කොටසට අයන්)සැපු දැව කදක්. Dipterocarps ගහ කියන්නේ, හැම ශ්‍රී ලංකිකයෙකු ම දැනසිටිය යුතු ගහක්, හැබැයි අපි දැන්නේ නැහැ. සමහර විට අපි ඒකේ පලතුරුවත් කොටවත් ව්‍යාංජනයකට හෝ වෙනත් ආහාරයකට නොගන්න නිසා සහ ඒවා ආරක්ෂක වැසි වනාන්තර වලින් ඇවෙන්න අනුරූපහන් වෙලා තියෙන නිසා වෙනත් පුලුවන්, නමුත් මේ ගස් සුවිශ්චාදයි, අපිට තියෙනවා වර්ග 52ක් වියින් 51ක් ආවේණිකයි, ඒවා හරිම රසවත් පැරණි සහ හුවිද්‍යාත්මක ඉතිහාසයකට අයන්.
- [26:46] මේට කාලෙකට ඉස්සර, ලෝකේ දකුණු දිසාවේ පිහිටි ගොන්ඩ්වානා මහද්වීපික හුම්පෙදෙසික් තිබූණා. විය අප්‍රිකාව, ඇන්ටාක්ටිකාව, සිස්ට්‍රේලියාව සහ දකුණු ඉත්දිය හුතැටි දක්වා බෙදි ගිය. ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි වික තිබූණු ඉන්දිය හු තැටිය නිමාලය විකක් වේගයෙන් හැස්පිලා, නිමාලය කද වළලල්ල නිර්මාණය වුණා. ඒක නොනැවති දිගට ම පවතින ස්ට්‍රේනයක්. අපි තවමන්

යුරෝපයාට (යුරෝපය සහ ආසියාව) කැබේමින් සිටින නිසා, හිමාලය හැම අවුරුදුදේ ම විකින් වික ඉහළට යමින් ඉන්නවා. නමුත් ඒ පළවෙන සට්ටිවනයට කළින්, දකුණු ආසියාතික සූතැටිය ගිනිකොනදිග ආසියාට විරුද්ධව මිස්සා ගිය. ඒ සුළු ගැටීමේ දී Dipterocarps විසින් ඉවත්වෙලා, ගිනිකොනදිග ආසියාට මුහුවුණා. Dipterocarps ගාක විශේෂ 500ක් විතර වැඩෙන, ඒ වර්ගයේ දැකිය හැකි ඉහළ ම ගාක විවිධත්වය දැන් විහෙ බෝනියා දූපත්වල පවතිනවා. ඒකට ස්තූතිවන්ත වෙන්න වියාලට ලැබුණා ආසියාවේ ප්‍රධාන ම සූමිය, වියරිනාමය, තායිලන්තය, මැලෝසියාට වගේ රටවල්වලින් වියාලට හමුවෙන විදිහට. මැලෝසියාට වගේ රටවල් වවතයේ පරිසමාප්ත අර්ථයෙන් බොලර් බිලියන ගණන් හම්බකරලා තියෙනවා දැවවලින්. ලංකාවේදී නම් මේක ඔයාට ඔයාගේ වෙතත්තේ හිටවන්ත පුළුවන් ගහක් නොමෙයි. මොකද, මේක බොනාම විසාල ගහක්. ඒනිසා ඔයාගේ, ඔයාගේ අසල්වාසින්ගේ සහ අසල්වාසින්ගේ අසල්වාසින්ගේ නිවාසවලට ගහ කඩාවටෙමේ අවදානමක් හැමවෙලාවේ ම තියෙනවා.

- [28:04] නමුත්, පොදු අවකාශයන් හිම් අය හෝ ලුණුගාග වගේ විශාල උද්‍යාන ඇති අය හෝ වෙනත් බොනාමයක් හෝටල් සඛැලි ඉඩකඩම් ඇති අය හෝ ඒ කියන සියලු ආකාරවල මිනිසුන්ට මේ Dipterocarps ගාකය ආයෝමත් වගාකරන්න පටන්ගන්න සහ නැති වුණු අතිතය ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් නම්, විහෙම දෙයක් වෙනවා දැකින්න ලැබෙන වික සතුටක් වේවි. ඔයාට පුළුවන් නම්, අපිට අහිමිවුණු වැසිවනාන්තර ආය ලබාගන්න, විතකොට අපිට ආයෝමත් පහන්ධිම්වල Dipterocarps වනතිරු ලැබේවි. ඒක හරි ම ලස්සන යහපත් දෙයක් වේවි. මැතක් වෙනක්ල් ම ඒවා අපිට තිබුණා. මොකද, 19 වෙනි සියවසේ දී කපිතාන් ලෙසේ තමන් මියු *History of the Birds of Ceylon* කෘතියේ දී සඳහන් කරනවා, දැනට කොළඹ නගර මධ්‍යයට ඉතා ම අසන්න දේශපාලන අගනුවරක්ව පවතින කෝට්ටේ පුදේශයේ දී, ශ්‍රී ලංකා වත රතු මල් කොනොකුට (Red-faced Malkohas) වෙඩි තදු බව. වියා වැනිවනාන්තරවල වෙසෙන කුරුල්ලෙක්, ඒකෙන් පැහැදිලි වෙනවා අපිට විශාල පරාසයක පහන්ධිම් Dipterocarps වනාන්තර තිබුණු බව. නමුත් ඒවා අහිමිවුණා වක්කො කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් වනාන්තර ව්‍යුපෙනෙල කිරීම නිසා හෝ ඒවා වාණිජ වශයෙන් වැදගත් නිසා. මිනිස්සු සැරින්සෑල් ගිනින් ඒවා විකින් වික කඩාදැමීමා. අපිට ඒවා අහිමි වුණා. ඉතින් මම නිතනවා, ලුණුගාග වගේ ඉඩකඩ දේපළවලට පුළුවන් කියලා, අපිට අහිමි වුණු ගස් ආයෝම අරගෙන ඒම වෙනුවෙන් කොටස්කරුවෙක් ලෙස දායක වෙන්න.
- [29:23] Tree Talks වත සවන්දීම පිළිබඳව ඔබට ස්තූතියි. මෙම පෝඩිකාස්ටික හිමිකම ජේර් බාවා භාරය සතුය. සියලුම හිමිකම් ඇවේරිනි. සියලු ඉවිත සහ දැනු පාරිගත කිරීම Geoffrey Bawa Curatorial සමුහය විසින් අදාළ ස්ථාන වත ගොස් ලබාගන්නා ලදී. මේ සම්බන්ධයෙන් ඔබට යම් ප්‍රශ්නයක් හෝ අදහසක් තිබේ නම්, කරුණාකර [assistant.curator@gbtrust.net](mailto:assistant.curator@gbtrust.net) ඔස්සේ අප හා සම්බන්ධ වන්න. ඔබේ අදහස් දැනගැනීමට අප කැමැත්තෙන් සිටිමු.

## ආණිත ගුන්වී

සිල්වා විෂයරත්න, ගෙනාන්. A Naturalist's Guide to the Trees of Sri Lanka ('ශ්‍රී ලංකාවේ තුරුවල් සඳහා පර්සරවේදියෙකුගේ මාර්ගෝපදේශයක්') මික්ස්ගර්ඩ්, බ්‍රිතාන්තය. John Beaufoy ප්‍රකාශන ආයතනය, 2019.



GEOFFREY BAWA TRUST